



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1983 අංක 53 දරන
පුනරුත්ථාපන බදු පනත

[සහතිකය සටහන් කළේ 1983 දෙසැම්බර් මස 29 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1983 දෙසැම්බර් මස 30 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශාසන
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල : ශත 45 යි.

තැපැල් ගාස්තුව : ශත 60 යි.

[සහතිකය සටහන් කළේ 1983 දෙසැම්බර් මස 29 වන දින.]

එල්. ඩී.—ඔ. 60/83

1984 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන ලීන් වර්ෂය වෙනුවෙන් නිශ්චිත සේවා නියුක්තයන් සම්බන්ධයෙන් පුනරුත්ථාපන බද්දක් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1983 අංක 53 දරන පුනරුත්ථාපන බදු පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රමුඛ නාමය.

2. 1984 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන ලීන් වර්ෂයෙහි සෑම මාසයක් සඳහා ම, සෑම නිශ්චිත සේවා නියුක්තයකු සම්බන්ධයෙන්ම, එම මාසය සඳහා එම සේවා නියුක්තයාගේ පඩිනඩිවලින් සියයට එකක ප්‍රමාණයක (මෙහි මින් මතු “බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) පුනරුත්ථාපන බද්දක් අය කරනු ලැබිය යුතු ය. පුනරුත්ථාපන බද්ද පැනවීම.

3. සෑම නිශ්චිත සේවා නියුක්තයකුගේම සේවා යෝජක විසින්, කිසියම් මාසයක් සඳහා එම නිශ්චිත සේවා නියුක්තයා විසින් ගෙවනු ලැබිය යුතු බද්ද, එම බද්ද ගෙවනු ලැබිය යුතු මාසයට ඉක්බිතිව ම එළඹෙන මාසයෙහි පහළොස් වන දින හෝ එදිනට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය. පුනරුත්ථාපන බද්ද ගෙවීම.

4. 1984 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන ලීන් වර්ෂයෙහි කිසියම් මාසයක් වෙනුවෙන් යම් නිශ්චිත සේවා නියුක්තයකු විසින් ගෙවනු ලැබිය යුතු බද්ද, ඒ මාසය සඳහා එම සේවා නියුක්තයාට ගෙවනු ලැබිය යුතු පඩිනඩිවලින් අඩු කර ගැනීමට නිශ්චිත සේවා නියුක්තයකුගේ සෑම සේවා යෝජකයකු ම හිමිකම් ලබන්නේ ය. සේවා යෝජක විසින් බද්ද අඩුකර ගැනීම.

5. නිශ්චිත සේවා නියුක්තයකුගේ සේවා යෝජක විසින්, එම සේවා නියුක්තයා විසින් කිසියම් මාසයක් සඳහා ගෙවනු ලැබිය යුතු බද්ද, 3 වන වගන්තියට අනුකූලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවක, එම බද්දෙහි ප්‍රමාණය එම සේවා යෝජකගෙන් අයකර ගනු ලැබිය හැකි ය. 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 107 වන, 108 වන, 109 වන සහ 110 වන වගන්තිවල හා XXI වන පරිච්ඡේදයේ විධිවිධාන, බද්ද තක්සේරු කිරීම, ගෙවීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් ද, බද්ද ගෙවීම පැහැර හැරීම සඳහා වූ දඬුවම් සම්බන්ධයෙන් ද අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය. බද්ද අයකර ගැනීම.

1979 අංක 28
දරන
දේශීය
ආදායම්
පනතේ
කාර්ය සඳහා
බද්ද
සැලකිය
යුතු
ආකාරය.

6. කිසියම් මාසයක් සඳහා නිශ්චිත සේවා නියුක්තයකු විසින් ගෙවනු ලැබිය යුතු බද්ද, එම සේවා නියුක්තයාගේ සේවා යෝජක විසින් ගෙවනු ලබන නමුත්, එම බද්දේ ප්‍රමාණය එම මාසය සඳහා වූ එම සේවා නියුක්තයාගේ පඩිනඩිවලින් අඩු කරගනු නොලබන අවස්ථාවක, එම බද්දේ ප්‍රමාණය—

(අ) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ එම සේවා යෝජකගේ ලාභ සහ ආදායම් නිසැකව දැනගැනීමේ කාර්ය සඳහා අඩු කිරීමක් වශයෙන් සැලකීමට ඉඩ දෙනු නොලැබිය යුතු ය; තව ද

(ආ) ඒ පනත යටතේ එම සේවා නියුක්තයාගේ ලාභ සහ ආදායම් නිසැකව දැන ගැනීමේ කාර්ය සඳහා ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් ලෙස සලකනු නොලැබිය යුතු ය.

සේවා
යෝජක
විසින්
දේශීය ආදායම්
කොමසාරිස්
ජනරාල්වරයා
වෙත
දැන්වීමක්
කළ යුතු බව.

7. (1) මේ පනත ආරම්භ වන දිනයේ දී නිශ්චිත සේවා නියුක්තයකු තම සේවයෙහි නියුක්ත කර ගෙන ඇති සෑම සේවා යෝජකයකු විසින් ම, එවැනි සේවා නියුක්තයකු තම සේවයෙහි නියුක්ත කර ගෙන ඇති බවට 1984 ජනවාරි මස 15 වන දින ඉකුත් වීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීමක් කළ යුතු ය.

(2) සේවා යෝජකයකු විසින්, මේ පනත ආරම්භ වන දිනයෙන් පසුව යම් නිශ්චිත සේවා නියුක්තයකු සේවයෙහි නියුක්ත කර ගැනීම ආරම්භ කරනු ලබන අවස්ථාවක, එම සේවා නියුක්තය ආරම්භ කර එක් මාසයක් ඇතුළත දී, එවැනි සේවා නියුක්තයකු තම සේවයෙහි නියුක්ත කර ගෙන ඇති බවට ඒ සේවා යෝජක විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීමක් කළ යුතු ය.

(3) කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීමක් කිරීමට මේ වගන්තිය මගින් තමා වෙත පනවා ඇති නියමය අනුව ක්‍රියා කිරීම පැහැර හරින සෑම සේවා යෝජකයකු ම, ඔහු විසින් එම දැන්වීම දීමට නියමිත දිනයේ සිට එක් මාසයක් ඇතුළත දී, රුපියල් පන් දහසක දඩයක් ගෙවීමට යටත් විය යුතු ය. නොගෙවන ලද කිසියම් දඩ මුදලක් අයකර ගැනීම සම්බන්ධයෙන්, එම දඩය මේ පනත යටතේ ගෙවිය යුතු බද්දක් වූ පරිද්දෙන්, 5 වන වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.

අර්ථ
නිරූපනය.

8. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි—

“දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙහි, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය;

“පඩිනඩි” යන්න, නිශ්චිත සේවා නියුක්තයකු සම්බන්ධයෙන් යෙදෙන විට, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (අ) ඡේදයේ (i) වන අනුඡේදයෙහි සඳහන් පරිදි ඒ සේවා නියුක්තයාගේ කිසියම් සේවා නියුක්තයකින් හෝ පරිච්ඡේද සේවා නියුක්තයකින් වූ ලාභ අදහස් වන නමුත්, ඒ පනතේ 9 වන වගන්තියේ (1)

වන උපවගන්තියේ (ඒ) ඡේදයෙහි හෝ (ඔ) ඡේදයෙහි සඳහන් දීමනා හෝ පඩිනඩි කිසිවක් ඊට ඇතුළත් නොවේ;

“සේවා යෝජක” යන්නෙහි, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 113 වන වගන්තියෙහි ඊට දී ඇති අර්ථයට ඇත්තේ ය;

“නිශ්චිත සේවා නියුක්තියා” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ අර්ථානුකූලව, කිසියම් සේවා නියුක්තියකින් හෝ පූර්ව සේවා නියුක්තියකින් ලාභ ලබන්නා වූ ද—

(අ) ඒ පනතේ 9 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයෙහි හෝ (ආ) ඡේදයෙහි සඳහන් තැනැත්තකු; හෝ

(ආ) 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත මගින් පිහිටුවන ලද සේවක අර්ථ සාධක අරමුදලට හෝ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 31 වන වගන්තියෙහි සඳහන් පරිදි වූ එවැනි යම් විධිමත් අර්ථ සාධක අරමුදලකට හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද අර්ථ සාධක අරමුදලකට හෝ දායක මුදලක් ගෙවනු ලබන්නේ යම් තැනැත්තකු වෙනුවෙන් ද, එවැනි තැනැත්තකු; හෝ

(ඇ) 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු වගන්තිය ප්‍රකාර සේවක අර්ථසාධක අරමුදලට දායක මුදලක් ගෙවනු ලැබිය යුතු නොවන්නේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද එවැනි තැනැත්තකු; හෝ

(ඈ) සමාගමක හෝ රාජ්‍ය සංස්ථාවක හෝ අධ්‍යක්ෂවරයකු නැතහොත් හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරී හවුල්කරුවකු

වන්නා වූ ද යම් තැනැත්තකු අදහස් වන නමුත්, ශ්‍රී ලංකාවෙහි පුරවැසියකු නොවන්නා වූ ද, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 9 වන වගන්තියේ (2) වන උපවගන්තියෙහි සඳහන් තැනැත්තකු නොවන, ඒ පනතේ 9 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) සිට (උ) තෙක් වූ ඡේද හෝ (ඔඔ) ඡේදය හෝ යටතේ සේවා නියුක්තියෙන් ලබන ලාභ, ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබ සිටින තැනැත්තකු වන්නා වූ ද යම් තැනැත්තෙක් ඊට ඇතුළත් නොවේ.